

## විරක ජාතකය

තවද ස්වසම්බුද්ධ වූ සර්වඥයන් වහන්සේ වෙළවනාරමයෙහි වැඩ වසන සමයෙහි සර්වඥ කංත්‍යයක් අරහයා මේ ජාතකය දක්වන ලද.

එ් කෙසේද යත්

දේවදත්ත ස්ථීරිරියන් වහන්සේගේ පන්සියයක් හික්ශ්න් වහන්සේ දැසට වහන්සේ ගොසින් බණ කියා ඇරගෙන බුදුන් කරා වැඩිසේක. සර්වඥයේ දැගසට්ටිවන් වහන්සේ දැක තොප ඇම එන වෙලාවට දේවදත්ත ස්ථීරිරියේ කෙසේ උනුදයි විවාරා සර්වඥ විලාසයෙන් ඉද බොහෝ විනාසයට පැමිණියේයයි වදාල සේක. එබස් සර්වඥයේ අසා පළමුත් දේවදත්ත ස්ථීරිරියේ මාගේ ක්‍රියාව කරන්ට වැද බොහෝ විනාසයට පැමිණියේ වේදයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකත් වත් දක්වා වදාල සේක.

එ් කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බහුමදත්ත නම් රුප්පුරුකෙකෙනුකන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එක්විලක දියකාව උපන්සේක. නමින් විරක නමිව වසන සමයෙහි බරණැස් නුවර සායගසා බෝධාදෙනාද ආහාර තැනිහෙයින් කවුවුවන්ට තබාදෙන කාවනුයේ බත් තොලුන්ට වන්නාහ. සවිටයක නම් එක් කපුවුවෙක් තමාගේ කවුවු දේනුව හා සමග බෝධිසත්වයන් වසන්නාවූ විලට ගොස් බෝධිසත්වයන්ට ආධාර දක්වා සිටියේය. බෝධිසත්වයෙක් ඇයි සබඳ කුමක් නිසා අවුදයි විවාරා නුම වහන්සේට සේවය කරන්නට ආම් කියන්නා යහපතැයි කියා එතැන්පටන් තුම් ගොදුරුකා කවුවු ව දෙන්නාහ. ගොදුරුකා කවුවුන් බඩුපුරා ගොදුරුකා තමාගේ කැවිඩි දෙනුවන් දෙන්නේය. මේ නියායන් දවස් හරණා සමයෙහි එක් දවසක් කවුවු, කියන්නේ මුයින් කළුපැහැය මුයින් දෙපා ඇත්තාහ, මමත් දෙපා ඇත්තෙම් මුන් මැරු ගොදුරු කන්නේ කවුද. මම ගොදුරු මරාකම් සිතා දවසක් දිය කාවාලගට ගොස් කියන්නේ සබඳ තොප මරාඹ ගොදුරු කන්නේ කවුද මම ගොදුරු මරාකම් කිහි. එබස් අසා දියකාවා කියන්නේ දියෙහි කිමිද කණ මසුන් හෙයින් අපට මිසක් තොපට බැරියයි කිවත් එ කපුවු ගොසින් මසුන් මරා කම් දියට බැස සෙවල් අස්සේ බැඳි පැන්වී මළාහ. එකියන කවුඩාගේ කැවිඩිදෙන් කවුඩා නාහෙයින් බොධිසත්වයන් කරාගොස් කියන්නේ මිහිර කට හඩක් ඇති මොනරුන්ගේ කරට බුදුවූ තිල් වූ ශ්‍රීවයක් ඇති සවිටියක නම් කවුඩා දැන් කොයිද. විරක නම් පක්ෂීයානන් වහන්සේ කියන්නේ මා කිවා නොඅසා මානය උපදාවා ගොදුරුකන්ට දියට බැස සෙවල් පයබැඳි මලේයයි කිහි. එබස් කැවිඩි අසා අඩා වැළප පෙරලා බරණැස් නුවරට ගියාහයි වදාරා විර ජාතකය නීමවා වදාල සේක. එසමයෙහි මාගේ ක්‍රියාව කෙරෙම් කියා ගිය මල කවුඩා නම් දේවදත්ත ස්ථීරිරිය, දියකාව උන්නෙම් ලොවිතුරා බුදුවූ මම්ම යයි වදාල සේක.